



(අටවැනි පාර්ලිමේන්තුව - පළමුවැනි සභාවාරය)

අංක 250.]

## පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය

2018 අප්‍රේල් මස 03 වැනි අඟහරුවාදා අ.භා. 1.00 ට

### වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

1.

1230/'16

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන සංඛ්‍යාව කොපමණද;
- (ii) එම ස්ථාන අතරින් දැනට සංරක්ෂණ කටයුතු සිදුකරනු ලබන ස්ථාන කවරේද;
- (iii) ඒ සඳහා 2015 හා 2016 වර්ෂවලදී වෙන් කරන ලද මුදල් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (iv) එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදීන් විසින් විනාශ කරන ලද පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන කවරේද;
- (v) එම විනාශයන් පිළිබඳව තක්සේරුවක් කර ඇත්නම්, තක්සේරු වටිනාකම වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (vi) එම විනාශයන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන තිබේද;
- (vii) ඉහත සියල්ලෙහිම පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

2.

1419/'16

ගරු බන්දුල ගුණවර්ධන මහතා,— සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2016 අයවැයෙහි අංක 195 යෝජනාවට අනුව, සෘජු විදේශ ආයෝජන දිරි ගැන්වීමේ අරමුණින් “සංවර්ධනය සඳහා වූ නියෝජිතායතනය” නම් වූ සංවිධානයක් පිහිටවනු ලැබුවේද;
- (ii) එසේ නම්, එහි සංයුතිය හා වගකීම් ව්‍යුහය කවරේද;
- (iii) 1977 සිට මේ දක්වා ශ්‍රී ලංකාවට ලැබුණු මුළු විදේශ ආයෝජන, ආයෝජකයන් ලබාගත් ණය ද ඇතුළත් සෘජු විදේශ ආයෝජන සහ ණය රහිතව ලැබුණු සෘජු විදේශ ආයෝජන එක් එක් වර්ෂය අනුව දැක්වෙන ලේඛනයක් ඉදිරිපත් කරන්නේද;
- (iv) 2009 යුධ ගැටුම් නිමවීමෙන් පසු ශ්‍රී ලංකාවේ සෘජු විදේශ ආයෝජන වර්ධනය වූ අයුරු දැක්වෙන දත්ත හා ප්‍රස්ථාර සටහනක් සහ ප්‍රමුඛතා අනුපිළිවෙලට අනුව සෘජු විදේශ ආයෝජන රටට ගලා ආ ප්‍රධාන රටවල් පහ කවරේද;

(2)

(v) 2015 සහ 2016 වර්ෂයන්හිදී සාපේක්ෂව සෘජු විදේශ අයෝජන පහත වැටීමට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

3.

1666/'17

ගරු වමින්ද විජේසිරි මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) උඹ පළාත් සභාව යටතේ පාලනය වන රෝහල් සංඛ්‍යාව කොපමණද;
- (ii) එම රෝහල්වල නම් හා ලිපිනයන් කවරේද;
- (iii) වත්මන් උඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා එම දුරයට පත්වීමෙන් අනතුරුව මේ දක්වා ලබාදී ඇති රෝහල් සුළු සේවක රැකියා සංඛ්‍යාව කොපමණද;
- (iv) එසේ රැකියා ලබාදුන් අයගේ නම්, ලිපිනයන් හා රැකියා ලබාදුන් රෝහල් කවරේද;
- (v) එම රැකියා ලබාදීමට අනුගමනය කළ ක්‍රමවේදය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

4.

2006/'17

ගරු බිමල් රත්නායක මහතා,— බුද්ධභාසන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) බුද්ධභාසන අමාත්‍යවරයාගේ අමාත්‍ය කාර්යාලවල ලිපිනයන් කවරේද;
  - (ii) එම කාර්යාල වෙනුවෙන් කුලී හෝ බදු ගෙවන්නේ නම්, එම මාසික කුලී/බදු මුදල කොපමණද;
  - (iii) වර්ෂ 2015 සිට 2017 දක්වා ගෙවා ඇති මුළු කුලී/බදු මුදල කොපමණද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සංඛ්‍යාව;
- (ii) එම පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා වෙන්කර ඇති වාහන සංඛ්‍යාව;
- (iii) අමාත්‍යවරයා සඳහා වෙන්කර ඇති වාහන සංඛ්‍යාව;

වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

5.

2115/'17

ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ, කණ්ඩාමලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කල්ලාරු ගම්මානයේ සුනාමී ව්‍යසනය හේතුවෙන් පීඩාවට පත් ජනතාව සඳහා වූ නිවාස යෝජනා ක්‍රමය යටතේ ස්ථිර නිවාස 143ක් ද, නැවත පදිංචි කරන ලද ජනතාව වෙනුවෙන් විවිධ නිවාස යෝජනා ක්‍රම යටතේ ලද නිවාස 100ක් ද වශයෙන් නිවාස 243 ක් ඉදිකර ඇති බවත්;

(3)

- (ii) උක්ත නිවාස 243න් මේ වනවිට නිවාස 186ක පමණක් ජනතාව පදිංචි වී ඇති අතර ඉතිරි නිවාස 57හි කිසිවකු පදිංචි වී නොමැති වීමෙන් ඒවා හිස්ව පවතින බවත්;
- (iii) පානීය ජලය, නිසි ප්‍රවාහන සේවාවන් සැපයීම හා මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සිදු නොවීමෙන් ඉහත ගම්මානයෙහි දැනට පදිංචි වී සිටින ජනතාව දැඩි අපහසුතාවයන්ට පත්වී ඇති බවත්;

එතුමා දන්තෙහිද?

- (ආ) (i) මෙම ගම්මානයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට පියවර ගන්නේද;
- (ii) එසේ නම්, එම දිනය කවරේද;
- (iii) දැනට හිස්ව පවතින නිවාස, නිවාස නොමැති පවුල් සඳහා ලබාදීමට පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

6.

2137/17

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, — උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) 2015 වර්ෂයේදී අ.පො.ස. (උසස් පෙළ) විභාගය සඳහා ජීව විද්‍යා විෂය ධාරාවෙන් ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලින් පෙනී සිටි ශිෂ්‍යයන් සංඛ්‍යාව;
- (ii) එම සංඛ්‍යාවෙන්, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍යයන් සංඛ්‍යාව සහ ප්‍රතිශතය;
- (iii) වෛද්‍ය පීඨ සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍යයන් සංඛ්‍යාව සහ ප්‍රතිශතය;
- (iv) වෛද්‍ය පීඨ සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍යයා හෝ ශිෂ්‍යයාවගේ අවම ප්‍රතිඵලය, Z අගය, ඉගෙනගත් පාසල හා තෝරා ගනු ගැබූ වෛද්‍ය පීඨය;

එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

7.

2184/17

ගරු උදය ප්‍රහාන් ගම්මන්පිල මහතා, — ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) 2017 වර්ෂයේදී මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන්;
  - (i) මියගිය සංඛ්‍යාව;
  - (ii) ආබාධිත වූ සංඛ්‍යාව;
  - (iii) විපතට පත්වූවන්ට රජය විසින් ගෙවූ මුළු වන්දි මුදල;
  - (iv) මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් ගෙවූ වන්දි මුදල;
  - (v) හානියට පත් නිවාස වෙනුවෙන් ගෙවූ උපරිම සහ අවම වන්දි මුදල;

කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) අවතැන් වූ සියලු දෙනාට ස්ථිර නිවාස ලබා දී තිබේද;

(4)

(ii) අවතැන් වූ පවුලකට ස්ථිර නිවාසයක් ලබා දුන් ආසන්නතම දිනය කවරේද; යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

8.

2228/17

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) වත්මන් යහපාලන රජය බලයට පත්වූ දින සිට මේ දක්වා විදේශ රටවල අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකික ධීවරයන් සංඛ්‍යාව කොපමණද;
- (ii) එම ධීවරයන් දැනට අත්අඩංගුවේ පසුවන රටවල් කවරේද;
- (iii) එම ධීවරයන්ගේ නම් හා ලිපිනයන් කවරේද;
- (iv) එම ධීවරයන් මුදා ගැනීම සඳහා අමාත්‍යාංශය ගෙන ඇති පියවර කවරේද;
- (v) විදේශ රටවල අත්අඩංගුවේ පසුවන ධීවරයන්ගේ පවුල්වල සුභසාධනය වෙනුවෙන් අමාත්‍යාංශය ගෙන ඇති පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

9.

2294/17

ගරු හේමන් විතානගේ මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) රත්නපුර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක ලංගම් ඩිපෝ අතරින් දැනට ලාභ හෝ පාඩු ලබන ඩිපෝ වෙන් වෙන් වශයෙන් කවරේද;
- (ii) 2010 වර්ෂයේ සිට මේ දක්වා රත්නපුර දිස්ත්‍රික්කයේ එක් එක් ඩිපෝවට අලුතින් ලබා දුන් බස් රථ සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (iii) එම එක් එක් ඩිපෝවේ පවතින සේවක පුරප්පාඩු සංඛ්‍යාව හා එම පුරප්පාඩු පිරවීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

10.

2326/17

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,— ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ගලේවල ප්‍රදේශයේ ඉහළ ලිග්ගල නමින් ගමක් තිබෙන බවත්;
- (ii) මෙම ගමේ බහුතර පවුල් සංඛ්‍යාවක් ගඩොල් කපා ජීවත්වන බවත්;
- (iii) පවතින දැඩි නියඟය, අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම සහ ප්‍රවාහන ගාස්තු ඉහළ යෑම හේතුවෙන් මේ වනවිට එම ගම්මානයේ ජනතාව එම කර්මාන්තය කරගෙන යාමේදී දැඩි දුෂ්කරතාවන්ට ලක්වී සිටින බවත්;

එතුමා දන්නෙහිද?

- (ආ) එසේ නම්, එම ගම්මානයේ ජීවත්වන ජනතාවගේ ගැටලු විසඳීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

11.

2342/17

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) මේ වනවිට රට තුළ සමෘද්ධි සහනාධාරය ලබන ප්‍රතිලාභීන් සංඛ්‍යාව කොපමණද;
- (ii) එම සහනාධාරවල වටිනාකම වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (iii) දැනට සමෘද්ධි සහනාධාර ලබන ප්‍රතිලාභීන් සංඛ්‍යාව අඩු කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) මේ වනවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් නව සමෘද්ධි සහනාධාර ලබාදීම හා අත්හිටුවීම් සම්බන්ධයෙන් අදාළ නාමලේඛන ප්‍රසිද්ධ කර ඇති බවත්;
- (ii) සමෘද්ධි සහනාධාර අත්හිටුවීමට අදාළ නාමලේඛනයන්හි ඉතා දිළිඳු හා ආබාධිත පුද්ගලයන් සිටින බවත්;

එතුමා දන්නෙහිද?

- (ඇ) ඔවුන් වෙනුවෙන් වෙනත් කවර හෝ සහනයක් සලසන්නේද; නොඑසේ නම්, ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

12.

2370/17

ගරු වාසුදේව නානායක්කාර මහතා,— වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) බ්ලූමැන්ඩල් වරාය පිවිසුම දෙපස භූමිය ශ්‍රී ලංකා වරාය අධිකාරියට පවරාගෙන බහාලුම් පරීක්ෂා කිරීමට භාවිතා කරන්නේ නම්, දැනට බහාලුම් පරීක්ෂා කරන අංශය පිහිටා ඇති නුගේ පාර යන ස්ථානය වෙත ගමන් කිරීමේදී ඇතිවන පැය 6 - 10 අතර විශාල ප්‍රමාදය වළක්වා ගත හැකි බව පිළිගන්නේද;
- (ii) සමහර ආනයනකරුවන් ඔවුන්ගේ ගබඩා හිස්වනතුරු ආනයනය කර ඇති භාණ්ඩ නිදහස් කර ගැනීම ප්‍රමාද කරමින් ප්‍රමාද ගාස්තු ගෙවීමට කටයුතු කිරීම ඔවුන්ට ලාභයක් බව දන්නේද;
- (iii) එසේ නම්, ඉහත (i) සහ (ii) සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

13.

2399/'17

ගරු කුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) පවතින නියඟය හේතුවෙන් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් වන්දි ලබාදුන් ගොවීන් සංඛ්‍යාව කොපමණද;
- (ii) කුරුණෑගල දිස්ත්‍රික්කයේ එලෙස වන්දි ලබාදුන් ගොවි මහතන්ගේ නාම ලේඛනය එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව ඉදිරිපත් කරන්නේද;
- (iii) කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක් එක් ගොවි මහතාට ලබාදුන් වන්දි මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (iv) මෙම වන්දි ලබා දීමේදී සලකා බලන ලද නිර්ණායක කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

14.

2464/'17

ගරු ඉෂාක් රහුමාන් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් අංක 309, ගම්බිරිස්වැව ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ, අ/මනාරුල් උලුම් මහා විද්‍යාලය “පාසල් 1000 ව්‍යාපෘතිය” යටතේ ඇතුළත් කර ඇති බවත්;
- (ii) මෙම විදුහලේ ළමුන් 700 ක් පමණ ඉගෙනුම ලබන බවත්;
- (iii) මෙම ව්‍යාපෘතිය යටතේ මෙම විද්‍යාලයට එක් ගොඩනැගිල්ලක් පමණක් ලබා දී ඇති අතර මේ වනතෙක් වෙනත් කිසිදු පහසුකමක් ලබා දී නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) “ළඟම පාසල හොඳම පාසල” යන ව්‍යාපෘතිය යටතේ හෝ මෙම පාසලට අවශ්‍ය පහසුකම් ලබා දෙන්නේද;

(ii) එසේ නම්, එම දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

**ප්‍රධාන කටයුතු ආරම්භයේ දී  
පනත් කෙටුම්පත් පිළිගැන්වීම පිළිබඳ දැනුම්දීම**

1.

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා,— ජාතික විගණන,— විගණන සේවා කොමිෂන් සභාවේ බලතල, කාර්ය සහ කර්තව්‍ය පිළිබඳ විධිවිධාන සැලැස්වීම සඳහා ද; ජාතික විගණන කාර්යාලය සහ ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවය පිහිටුවීම සඳහා ද; රාජ්‍ය මූල්‍ය පිළිබඳ විගණකාධිපතිවරයාගේ කාර්යභාරය නිශ්චිතව දැක්වීම සඳහා ද; ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පතකි.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

2.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, — සිවිල් ගුවන් සේවා (සංශෝධන), — 2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

3.

අධිකරණ අමාත්‍යාංශය, — කාලාවරෝධ (විශේෂ විධිවිධාන) (සංශෝධන), — 2016 අංක 5 දරන කාලාවරෝධ (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

**යෝජනා පිළිබඳ දැනුම්දීම**

4.

ගරු නාමල් රාජපක්ෂ මහතා, — පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමේ අවසරය, — පහත සඳහන් පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දිය යුතුය: —

“ජායා පදනම සංස්ථාගත කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.”

---

**යෝජනා පිළිබඳ දැනුම්දීම සහ දිනට නියමිත කටයුතු**

\*1.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, — විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය (අංක 1), — 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 නොවැම්බර් 06 දිනැති අංක 2044/6 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2018.03.22 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

\*2.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, — විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය (අංක 2), — 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 නොවැම්බර් 07 දිනැති අංක 2044/25 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2018.03.22 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

\*3.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, — විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය (අංක 3), — 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 නොවැම්බර් 08 දිනැති අංක 2044/26 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2018.03.22 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)





\*11.

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා,— හයිඩ්‍රොෆ්ලොරොකාබන් (Hydrofluorocarbons – HFC) අදියර ගතව සීමා කිරීම පිළිබඳ මොන්ට්‍රියල් සන්ධානය සිදු කළ කිහිප සංශෝධනය සඳහා ශ්‍රී ලංකාව අනුගත වීම සඳහා යෝජනා සම්මතය,— ගෝලීය උණුසුම අවම කිරීම පිණිස මොන්ට්‍රියල් සන්ධානය විසින් 1990 දී ලන්ඩන් සංශෝධනය, 1992 කෝපන්හේගන් සංශෝධනය, 1997 මොන්ට්‍රියල් සංශෝධනය, 1999 බීජිං සංශෝධනය ලෙස විවිධ ඉලක්ක සපුරා ගැනීමට සංශෝධන අවස්ථා හතරක දී හඳුන්වා දී ඇති අතර ශ්‍රී ලංකාව නියමිත කාල වකවානුවල එම සංශෝධනයන්ට අනුකූලතාවය දක්වා ඇති හෙයින්ද;

2016 වර්ෂයේ සංශෝධනය ලෙස කිහිප සංශෝධනය හඳුන්වා දී ඇති අතර එමඟින් 2050 වනවිට කාබන්ඩයොක්සයිඩ් ටොන් බිලියන 100 කට සමාන ගෝලීය උණුසුමට දායක වන ශීතකාරක ප්‍රමාණයක් භාවිතයෙන් ඉවත් කිරීමට හැකියාවක් ලැබෙන බැවින් ගෝලීය උණුසුම සෙත්ටිග්‍රේඩ් අංශක 0.5 කින් වැඩි වීම වළක්වාලීමට අවස්ථාව උදා කරන හෙයින්ද;

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2)(ඌ) යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ වෙනත් යම් ලිඛිත නීතියකට හෝ විධිවිධාන වලට පටහැනි නොවන්නා වූද ජාත්‍යන්තර නීතිය, වාරිත්‍ර වාරිත්‍ර හෝ භාවිතය අනුව ඉටු කිරීමට ජනාධිපතිවරයාට බලය ලැබී ඇති බැවින් කිහිප සංශෝධනය සඳහා අනුගත වීමට එකඟතාවය පළ කිරීම ද ජනාධිපතිවරයාගේ පරමාධිකාරය වන හෙයින්ද;

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(අ) ව්‍යවස්ථාව යටතේ මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් තත් කාලයේ බල පවත්නා නීතිය ඇතුළු යම් ලිඛිත නීතියක් යටතේ ද ස්වකීය බලතල, කාර්ය සහ කර්තව්‍ය යථා පරිදි ක්‍රියාත්මක කිරීම සහ ඉටු කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කිව යුතු හෙයින්ද;

2017 සැප්තැම්බර් 29 වැනි දින ජනාධිපතිවරයා, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අදාළව ගනු ලැබූ 2017 ඔක්තෝබර් මස 10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව, මොන්ට්‍රියල් සන්ධානයේ නවතම සංශෝධනය වන කිහිප සංශෝධනයට අනුගත වීමට අනුමතිය ලැබී ඇති හෙයින්ද;

ඊට අනුකූලව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(අ) ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයාගේ යෝජනාවක් ලෙස හයිඩ්‍රොෆ්ලොරොකාබන් අදියර ගතව සීමා කිරීම පිළිබඳ මොන්ට්‍රියල් සන්ධානය සිදු කළ කිහිප සංශෝධනය සඳහා ශ්‍රී ලංකාව අනුගත වීමට මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

\*12.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා,— මෝටර් වාහන පනත යටතේ නියෝග (අංක 1),— (203 වැනි අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 8, 14 සහ 30 වගන්ති සමඟ කියවිය යුතු, එකී පනතේ 237 වගන්තිය යටතේ මෝටර් වාහන (ගාස්තු) නියෝග සම්බන්ධයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 ජනවාරි 15 දිනැති අංක 2054/6 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2018.03.20 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

\*13.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා,— මෝටර් වාහන පනත යටතේ නියෝග (අංක 2),— (203 වැනි අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 143 වගන්තිය සමඟ කියවිය යුතු, එකී පනතේ 237 වගන්තිය යටතේ මෝටර් වාහන (අධිවේගී මහාමාර්ග) නියෝග සම්බන්ධයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 ජනවාරි 15 දිනැති අංක 2054/8 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2018.03.20 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

\*14.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, — මෝටර් වාහන පනත යටතේ නියෝග (අංක 3), — (203 වැනි අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 215 වගන්තිය සමඟ කියවිය යුතු, එකී පනතේ 237 වගන්තිය යටතේ ස්ථානීය දඩ නියෝග සම්බන්ධයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 ජනවාරි 15 දිනැති අංක 2054/9 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2018.03.20 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

\*15.

අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.  
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

\*16.

කොළඹ ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය අසාමුහිකරණය කිරීමේ පනත් කෙටුම්පත — කාරක සභාව.

\*17.

අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.  
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

\*18.

ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.  
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

\*19.

සුරැකුම්පත් විනිමය පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.  
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

\*20.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, — සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය, — සුරාබදු ආඥාපනතේ (52 අධිකාරය වූ) 32 වගන්තිය සමඟ කියවිය යුතු 25 වගන්තිය යටතේ වාර්ෂික මත්පැන් බලපත්‍ර ගාස්තු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2017 දෙසැම්බර් 11 දිනැති අංක 2049/4 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2018.03.20 දින ඉදිරිපත් කරන ලද නිවේදනය අනුමත කළ යුතු ය.

(අංක 1004 දරන සුරාබදු නිවේදනය)  
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

\*21.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය, — ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමය (අංක 1), — 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3 (4) වගන්තිය යටතේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2014 ජූනි 16 දිනැති අංක 1867/5 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය සංශෝධනය කරමින් 2017 දෙසැම්බර් 29 දිනැති අංක 2051/38 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2018.03.20 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

\*22.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය, — ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමය (අංක 2), — 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3 (4) වගන්තිය යටතේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 මාර්තු 16 දිනැති අංක 2062/47 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් සංශෝධිත 2017 දෙසැම්බර් 15 දිනැති අංක 2049/59 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2018.03.23 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

\*23.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, — පළාත් සභා මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව, — 2017 අංක 17 දරන පනතින් සංශෝධිත 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනතේ 3අ. (11) වගන්තිය ප්‍රකාරව සීමා නිර්ණය කමිටුව විසින් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලදුව 2018.03.06 දින පාර්ලිමේන්තුවේදී සභාගත කරන ලද එකී කමිටුවේ වාර්තාව අනුමත කළ යුතු ය.

\*24.

අග්‍රාමාත්‍යාංශය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය, — ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තීරණය, — ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමතියට යටත්ව 2015.11.27 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි එච්. එම්. ගාමිණී විජේසිංහ මහතා විගණකාධිපතිවරයා වශයෙන් පත්කර ඇති හෙයින්ද;

විගණකාධිපතිවරයාගේ වැටුප ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 (2) ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුව විසින් නිශ්චය කරනු ලැබිය යුතු අතර රජයේ ඒකාබද්ධ අරමුදලට වැය බරක් වන හෙයින්ද;

ජනාධිපතිවරයා විසින් 2017.11.14 වැනි දින ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට අදාළව 2017.12.05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව විගණකාධිපති, එච්. එම්. ගාමිණී විජේසිංහ මහතාට පහත පරිදි වැටුප් හා දීමනා ගෙවීමට අනුමතිය ලබා දී ඇති හෙයින්ද:—

- (අ) 2015.11.27 වැනි දින සිට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 6/2006 අනුව SL - 4 වැටුප් පරිමාණයේ 08 වැනි වැටුප් පියවරේ පිහිටුවා වැටුප් ගෙවීම හා තනතුරට හිමි අනෙකුත් දීමනා ගෙවීමට;
- (ආ) රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 3/2016 අනුව 2016.01.01 වැනි දින සිට වැටුප් පරිවර්තනය කිරීමේ දී SL - 4 වැටුප් ක්‍රමය යටතේ එම චක්‍රලේඛයේ උපදෙස් පරිදි වැටුප් පරිවර්තනය කර ගෙවීමට; සහ
- (ඇ) එකී වැටුප් පරිමාණයට අදාළ වාර්ෂික වැටුප් වර්ධක ගෙවීමට.

ඊට අනුකූලව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 (2) ව්‍යවස්ථාව ප්‍රකාරව, විගණකාධිපති, එච්. එම්. ගාමිණී විජේසිංහ මහතා වෙත රජයේ ඒකාබද්ධ අරමුදලට වැය බරක් වන පරිදි ඉහත සඳහන් මාසික වැටුප් හා දීමනා ගෙවීම කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව නිශ්චය කරයි.

\*25.

අග්‍රාමාත්‍යාංශය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය, — ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනාව, — ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104ආ (5) (අ) ව්‍යවස්ථාව ප්‍රකාරව මැතිවරණ කොමිෂන් සභාව විසින් සාදන ලද, 2017 දෙසැම්බර් 04 දිනැති අංක 2048/1 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලදුව, 2018.01.23 දින ඉදිරිපත් කරන ලද ජනමතවිචාරණයකදී හෝ ඡන්ද විමසීමකට අදාළ කාලසීමාව තුළ විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය විසින් පිළිපැදිය යුතු, මාධ්‍ය උපමාන අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

- \*26. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.  
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)
- \*27. බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.  
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)
- \*28. ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.  
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)
- \*29. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනාව,— විවාදය කල් තබන ලද ප්‍රශ්නය (2016 ජූනි 22),— “ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104ආ (5)(අ) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව මැතිවරණ කොමිෂන් සභාව විසින් 2016 පෙබරවාරි 25 දිනැති අංක 1955/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.05.06 දින ඉදිරිපත් කරන ලද, ජනමතවිචාරණයකදී හෝ ඡන්ද විමසීමකට අදාළ කාලසීමාව තුළ විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය විසින් පිළිපැදිය යුතු උපමාන හෙවත් මාර්ගෝපදේශ/ මෙහෙයුම් ප්‍රතිපත්ති අනුමත කළ යුතු ය.” යනුවෙන් යෝජනා කරන ලදීත්, ප්‍රශ්නය සභාභිමුඛ කරන ලදී.
- 30. ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.
- 31. ළමා පුනරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.
- 32. ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.
- 33. ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.
- 34. මොනරාගල දිස්ත්‍රික් කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.
- 35. ලසාලියන් සමාජයීය අධ්‍යාපන සේවාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.
- 36. ජාත්‍යන්තර කාන්තා සහ ළමා අයිතීන් සුරැකීමේ සභාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.
- 37. ආලෝකා සමාජ සේවා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.
- 38. ද ඉන්ස්ටිටියුට් ඔෆ් සර්විෆයිඩ් පබ්ලික් එකවුන්ටන්ට්ස් ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

---

\* සලකුණෙන් හඳුන්වනු ලබන්නේ ආණ්ඩුවේ කටයුතු ය.